



## නඩත්තු සහායක (Maintenance Assistant)

### ප්‍රධාන කාර්යාලය සඳහා

• අධිසායන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ සමත් හෝ පිළිගත් වෘත්තීය අධ්‍යාපන ආයතනයක හෝ කාර්මික වෘත්තීය පුහුණු ආයතනයක් විසින් නිකුත් කරන ලද කාර්යාල සහායක තනතුරේ ත්‍රියාකාරීන්වයට අදාළ ජාතික වෘත්තීය සූලුසුකම් (NVQ) මට්ටමට අඩු නොවන ප්‍රවේශනා සහතිකයක් ලබා තිබේ

- වසර දෙකකට නොඅඩු සේවා පළපුරුද්ද
- තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා අවශ්‍ය කායික හා මානයික යෝගේතාවයෙන් යුත්ත විය යුතුය.
- අයදුම්කරු විශිෂ්ට වරිතයකින් යුතු අයෙකු විය යුතුය
- වයස 18 ට නොඅඩු 45 ට නොවැස් (පිරිමි) අයදුම් කරුවන්

සූලුසුකම් සපුරාලන අයදුම්කරුවන් සිය සූලුසුකම් සහ පළපුරුද්ද ඇතුළත් සවිස්තරාත්මක අයදුම්පතක් (Curriculum Vitae) තමන්ට ගොනිත්වයක් නොදුරන තීර්කවරුන් දෙදෙනෙකුගේ ඇමතුම් විස්තරද සහිතව පහත ලිපිනයට හෝ [careers@casrilanka.org](mailto:ccareers@casrilanka.org) යන ඊ-මේල් ලිපිනයට මෙම දැන්වීම පළකර සති දෙකක් ඇතුළත එවිය යුතුය.

කරුණාකර තමන් අයදුම් කරන තනතුර අයදුම්පතේ වම් ඉහළ කෙළවරේ හෝ ඊ-මේල්  
පණිඩුවයේ විෂය තීරුව (Subject Line) තුළ සඳහන් කරන්න.

කළමණාකරු - මානව සම්පත්  
ශ්‍රී ලංකා වර්ලත් ගණකාධිකාරී ආයතනය  
අංක 30 ඒ, මලුවස්කර මාවත,  
කොළඹ 07.  
ඊ-මේල් ([careers@casrilanka.org](mailto:careers@casrilanka.org))